

පොරුමන්ව වර්ධනයෙහිලා මෙත්ත සූත්‍රයේ උපයෝගිතාව  
ආචාරය කන්ගමුවේ රාජුල හිමි

මිනිසා සමාජගත සත්‍රයෙකි. පවුල් සංස්ථාව තුළින් සමාජ නුගත වන දරුවා වැඩි වයසට පත්වෙන්ම විවිධ සමාජ ස්ථාපයන් හා ක්‍රියාකාරී වෙයි. පාසල, රැකියා ස්ථානය හා වෙනත් වෙනත් සමාජ භූමිකාවන් සමඟ ගැටුවෙන් සමාජානුයෝග්‍යතාව වන පුද්ගලයා ඒ ඒ සමාජයේ සමාජ භූමිකාවන්ට අනුගතව ජ්‍වත් වීමටත් ක්‍රියාකාරී වීමට ත් උත්සුක වෙයි. සමාජගත සත්‍රයෙකු වශයෙන් පුද්ගලයා ඇතිකර ගනු ලබන බොහෝමයක්ම සංස්කෘතික ආකල්ප ගොඩනැගතුයේ සමාජ භූමිකා පදනම් කරගෙනය. එය මිනිස් සමාජයේ පැවැත්මට හේතු කාරක වන්නේය. මිනිසාට කොහොත්ම තත්ත්ව ජ්‍වත් විය නො හැකිය. එසේ ජ්‍වත් වීමට උත්සාහ දරන්නේ නම් බහු අමත්‍යාපනයෙකු හේ තිරිසනෙකු විය යුතුය. සැම පුද්ගලයෙකුම තමාට ආවේණික සමාජ පරිසරයේ වගකීම් හා යුතුකම් පද්ධතියකට අනුගතව ජ්‍වත් වීමට බැඳී සිටිය. සමාජයේ සාමාජිකයෙකු විසින් ඉටුකළ යුතු කාර්යයන් මිනාව ඉටු කිරීම බහුගේ මෙන්ම සමාජයේ පැවැත්මට ද උපකාරී වන්නේය. පුද්ගලයෙකු විසින් ඉටු කළ යුතු එවැනි සමාජ කාර්යයන් “සමාජ භූමිකා” වශයෙන් සමාජ විද්‍යායෝග්‍ය හඳුන්වති. අනුදිත රටා, භූමිකා ආකල්ප, යනුවෙන් හඳුන්වන්නේද එයයි. සමාජ නුයෝග්‍යතාව වශයෙන් හඳුන්වන්නේ මේ අනුදිත රටා කාය්සාවලියයි.

“මිනිසා සමාජයට අනුකූල ලෙස ජ්‍වත්වීමට යුරු කරවන ක්‍රියාවලිය සමාජානුයෝග්‍යතා ක්‍රියාවලිය වශයෙන් හැකින්විය හැකිය. තවේන සංස්කරණ සමාජවල පමණක් නොව පුරාණ සරල සමාජවලද මේ කාර්යය සාර්ථක අන්දමින් ඉටු වූ බව පෙනේ. ලම්යා සමාජයට පැවත් සාමාජිකයෙකි. ඒ ඒ සමාජවල සිරින් විරින්, ධම්නා, කරාඛන, ඉගෙනුම අනුව හැඩි ගැසී පාරමිපරික සංස්කෘතික වර්යාවන් තුළින් සම්පූර්ණ සාමාජිකයෙකු වශයෙන් සමාජයට ඇතුළත් වන්නේ තරුණ වයසන් ඉක්ම වූ පසුය. උපන්දා සිට මේ කාලය දක්වා පුද්ගලයා මෙම ක්‍රියාවලියට යටත් වේ. දෙමාපියන් පවුල් වැඩි සිටියන් සාමාජිය නායකයන්, ආගමික නායකයන්, ගුරුවරුන් ආදි

පුද්ගලයින් රාඛියක් මේ කාර්යය සඳහා උපකාරිවන බව පෙනේ. ලොවට තිනිවු මොහොත් ම ලදරුවෙකුට තම සමාජයේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කිරීමේ හැකියාව නැති නමුත් මවගෙන් යැපන දරුවා වැඩික්ල් යන්නට පෙර තම සමාජයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීමට හැකියාව සමාජයා ක්‍රියාවලිය තුළින් ලබා ගනී.

පුද්ගල වරිතය අනුක්‍රමයෙන් හැඩිගස්වා ලොකින්වයෙන් ලෝකේක්තරන්වයට පත් කරවීමේ ඒකායන මාර්ගය, අනුපුරුව ප්‍රති පදාව බුදුන් වහන්සේගේ ඉගෙන්වීමයි. මිනිසා ලොකික ලෝකයේ ඉපිද එහිම ඇශ්‍රම් කොට, එහිම පැවතිමට ප්‍රිය කරයි. මෙමයින් පුද්ගලයා මුද්‍රවා සන්නයෙහි පිහිටුවාලීමට අවශ්‍ය මාර්ගය තරාගත යාණෝ පෙන්වා දුන් සේක. එම ධර්ම මාර්ගය දුෂ්කර වෘත්ත සමාජානායක් නොවේ. අනුක්‍රමයෙන් පුද්ගල මනස ඒ සඳහා යොමු කරවන ඉගෙන්වීමකි බුදුන් වහන්සේගේ දේශනාව.

“ලොකික මිනිසා ප්‍රිය කරන රාගය ලෝකේක්තර මගට සහමුලින්ම විරැදු වේයි” මිනිසා තාශ්ණාධිකය, කාම සේවනයට තිතර ප්‍රියකරයි. කේරුවන රුපුට රටියිපාල රහනන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මිනිසා තාශ්ණාවට දාසයෙකු බවයි.

“ලුණො ලොකා අතිනොතා තණ්හා දාසොත්” හටං රටියිපාලො ආහ”<sup>2</sup>

ලෝකය උෂනය, අතාප්තය, තාශ්ණාදාසය භවත් රටියිපාල යෝ කියති. අතාප්තකර ලෝකයේ ජ්‍වත්වන මිනිසාට එයින් මිදී ලෝකේක්තරන්වය ලබා දීමට බුදුන් වහන්සේ ධම්ය දේශනා කළ සේක. එම දේශනා මාර්ගයේ අනුගත පුද්ගලයා තමාට මෙන්ම සමාජයට පිතකර වර්යාවන්හි යෙදිය යුතුය. ලොකින්වයෙ සිට ලෝකේක්තරන්වයට පුද්ගලයා අනුක්‍රමයෙන් පිවිසිය යුතුය. ඒ සඳහා බුදු දහමෙහි අදාළත්වය පිළිබඳව සේන්පිටගෙදර ස්කාණයින හිමියේ මෙයේ ප්‍රකාශ කරති.

"ලොකික මිනිසා ප්‍රිය කරන මේ රාගය ලෝකේත්තර මගට සහ මූලින්ම විරැදුඩය. ලොකික මිනිසෙක් ලෝකේත්තර කරනු පිණිස දහම් දෙසීම ආරම්භ කළ හාගුවතුන් වහන්සේට මේ උහනේ කේරියකට මූහුණ දෙන්නට සිදුවිය. උන්වහන්සේ කෙබදු උපාය ඇානයකින් මිනිසා ලෝකේත්තර මගට යොමු කර ගන්නේ ද යනු මූහුන් විමසා බලන්නෙකුට පැහැදිලි වෙයි. එසේම එයින් ගොනම තපාගතයන් වහන්සේ තුළ පැවති බුද්ධ මහිමය හා උපාය කොගලය තේරුම් ගනු ඇති. කාමුකන්වයට උන් වහන්සේ කෙලින් ම පහර දුන්නේ ගිහි බව ප්‍රතිසේප කළ පැවිද්දන් උදෙසා දෙසූ බණෙහිය. ගිහි මිනිසාට පළමුව උගන්වන ලද්දේ මූහු විදින කම් සැප වැරදි විදියෙන් ණක්ති නො විදිය යුතු පරිදිය. කම් සැප සහමුලින් ප්‍රතිසේප කරනු පිණිස නොවේ. පන්සිල්වලට අයන් ශිෂ්ටාපද ගැන සලකන විට ඒ කරුණ නොදින් පැහැදිලි වෙයි. එපරිද්දෙන් තිවරිදි ලෙස කම් සැප ණක්ති විදිමට පළමු කොට ඉඩ සැලසු මූහු ඇත්ත අනුතුමයෙන් මූහුගේ වරිතය සකස් කරයි. එසේ සකස් කළ වරිතය එල්ල කර ඇත්තේ ලෝකේත්තරයට පිවිසීමේ දොරටුව වෙතය.";

කාමුක ලෝකයේ ඇඟි ගැලී ජ්වන්වන පුද්ගලයා එමගින් මුදවා නිවන් මාරුගයට පමුණුවාලීම ඉතාමත් දුෂ්කරය. මූද දහමෙහි හැම වදනක්ම ඒ සඳහා ඉවහල් වේ. පුද්ගලයා තමාවන් සමාජයටන් හිතකාම් විය යුතුය. ඒ සඳහා සිය වර්යාවන් මෙහෙය විය යුතුය. හිතකාම් වර්යාවන් සඳහා පුද්ගලයා මෙහෙය වන ප්‍රධාන සාධකය වන්නේ ස්වකිය භූමිකා හා පර්කිය භූමිකා වශයෙන් හැඳින්වෙන සමාජ අනුදිත රටාවන්ය. තන් අනුදිත රටාවන් පුද්ගල වරිතය අනුගත කර ගන්නා ආකාරය පුද්ගල පොරුණ්වය යුතුවෙන් හැඳින්වේ. මෙහිදී අපගේ උත්සාහය වන්නේ කරණිය මෙන්න සුනුය පොරුණ්ව වරිතයෙහිලා උපයෝගී වන ආකාරය පිළිබඳව විමසා බැලුමයි.

මෙන්න සුනුය මනාව අධ්‍යයනය කරන්නෙකුට එහි අදියර තුනක් හදුනාගත හැකිය. එම සියලු අදියර පිළිබඳ හැඳින්වීම මෙවැනි පර්යෝග ලිපියකට සීමා කළ නො හැකිය. එබැවින් එහි පළමු අදියර පිළිබඳව පමණක් විමයීමට මෙහිදී අපි බලාපොරොත්තු වෙමු. පොරුණ්වය පිළිබඳව විද්වතුන් දක්වා ඇති නිරවචන

පිළිබඳව අවධානය යොමුකරන අතර පොරුණ්ව වරිතයෙහිලා කරණිය මෙන්න සුනුයේ උපයෝගීතාව පිළිබඳව දෙවනුව සාකච්ඡා කෙරේ.

#### පොරුණ්වය :-

ඉංග්‍රීසි හාජාවෙන් "PERSONALITY" යන්නෙහි සිංහල අර්ථය වන්නේ "ස්වියන්වය" 'සියන් බව' 'පොරුණය' හා 'පුද්ගල ඩියෙන්තාව' යන්නයි. මනෙෂ විද්‍යාභයන්, සමාජ විද්‍යාභයන් හා දාරුණිකයන් තිරන්තරයෙන්ම පොරුණය විශ්‍රා කර දැක්වීමට උත්සාහ දරා ඇති. මිනිසා තමා කවරක්දැයි අවබෝධ කරගැනී මට අනුමිත් කාලයක සිටි උත්සාහ කොට ඇති. තමා සමාජගත සන්න්වයෙකු වශයෙන් සමාජයේ අනුදිත රටාවන්ට අනුව සිය ජීවිතය හැඩාගැවා ගන්නේ ද නැදුදු, එසේ හැඩාගැවා ගන්නේ නම් ඒ සඳහා තම වර්යාවන් මෙහෙයිය යුත්තේ කෙබදු ආකාර යෙන් ද යන්න තිරණය කිරීම පොරුණ අධ්‍යයනය වශයෙන් හදුනාගැනීමට ප්‍රථම්වන. පොරුණ්වය පිළිබඳව අධ්‍යයනය කළ පෙර-පර දෙග උගතුන් ඒ සඳහා ඉදිරිපත් කර ඇති තිරවචන සංඛ්‍යාව පන්නකට අධිකය. ඒ සැම තිරවචනයෙහින්ම පාහේ කියාවෙන්නේ පුද්ගලයෙකුගේ පරිවිත සම්දාය හෙවත් "පුරුදු" පොරුණය වෙයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ ද පොරුණය යනුවෙන් හදුන්වනු ලබන්නේ පුද්ගලයෙකු සමාජයට පෙනෙන ආකාරයයි. පුද්ගල- යෙකු සමාජයට පෙනෙන යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයා සමාජය සම්ග පවත්වන සම්බන්ධතාවයි. එය පුද්ගල අත්දැකීම් හා සමාජ කණ්ඩායම් බලපෑමට ලක්ව පුද්ගල වර්යාවන් තුළින් සමාජයට දැක්වන හැකි ලක්ෂණයකි. එහිදී පුද්ගලයාගේ සැම වර්යාවක්ම බලපානු ඇති. පැවුල් එකකය තුළි දක්වන අනුදිත රටාවන් විවිධ සමාජ ස්වරුරුයන්ට වෙනස් වේ. එසේ ම පොද්ගලික වර්යාවන් එනම් ලං්ඡාව, බිය ආදි සංක්ලේපයන් ද හදුනාගනු ලබන්නේ පොරුණ්ව සංක්ලේපය යටතේය. පුද්ගලයාගේ බාහිර ක්‍රියා කළාපය පමණක් හැඳින්වීමට පොරුණය යන්න හාවිත නොවන බව අවබෝධ කර ගත යුතුය.

පුද්ගලයෙකුගේ වර්යාවන් අනුව ඔහු සමාජයට පෙනෙන සාධක තුනක් ඇති බව දායාරෝහණ අතුකොරාල මහතා සඳහන් කරයි. එනම්,

01. හඳුයාගම බව - අන් පුද්ගලයෙකු තුළට කා වැදීමේ හැකියාව
02. හිසක බව - ආකුමණයිලි ලෙස හැඳිරෙන බව
03. වින්තාකර්ශනීය බව - ඇතැම් අංගවලින් සිත් ඇදගන්නා බව,

මෙම සාධකය අධ්‍යයනය තුළින් පැහැදිලි වන්නේ පුද්ගල යෙකුගේ සමාජ උත්තේරන අය පොරුෂන්වය යනුවෙන් හඳුනාගත හැකි බවයි. පුද්ගලයෙකු තුළින් විද්‍යමාන වන බාහිර වාර්යා අනුව ඔහුගේ අභ්‍යන්තරයෙහි ඇති ගුණාංග පිළිබඳව ගොඩනගා ගන්නා සංක්ලේෂණය අදහස පොරුෂය යනුවෙන් හඳුනා ගැනීමට පූජාවන. පොරුෂය අත්‍යා බලා මිණිය හැකි දෙයක් නොවේ. එය පුද්ගලයෙකුගේ අදහස් හා සිතුම් පැනුම් හා ක්‍රියා කළාපයන් ආශ්‍යෙන් හඳුනාගත යුත්තකි. එනම්, කෙනෙකුගේ ක්‍රියා සියල්ලම පොරුෂය සම්බන්ධ සේ හඳුනාගත යුතුය. පොරුෂය පිළිබඳව විවිධ උගුණන් දක්වා ඇති නිර්චිත විමසා බැඳීමෙන් ඒ බව වඩාන් තහවුරු කර ගැනීමට පූජාවන.

“පුද්ගලයා සිය පරිසරයට සැකසෙන්නේ අද්විතීය අපුරිනි. ඒ සැකසීම් තීරණය කරන මනේ හොතික පද්ධතිය පුද්ගලා හාන්තරය තුළදී ගතික ලෙස සංවිධානය වේ. ඒ ගතික සංවිධානය පොරුෂයයි” - ඒ. ඩී. ඩිජි. ඩිල්පෝට්” පොරුෂය මනේ විද්‍යාත්මක ප්‍රවේශයක්”,

පුද්ගලයා සමාජයට අනුගත විමේදී ඔහු විසින් ගොඩනගා ගන්නා දේ වින්තාවන් පොරුෂය බව ඉහත උධානයෙන් අවධාරණය කෙරේ. මේ කීවා වූ පුද්ගල ගතික ලක්ෂණ නිතර නිතර පරිණාමය වෙමින්, වෙනස් වෙමින් ක්‍රියාත්මක වේ. පුද්ගලයා ඒ ඒ සමාජ ස්ථිරයන්හි නියමිත බුදුවලිය තුළ ක්‍රියාත්මක විමේදී එම ගතික ලක්ෂණයන්ගේ පරිණාමය හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන්

ගතහැන් එකම අයෙක් පැවුල් සංස්ථාව තුළ ක්‍රියාත්මක වන ගාහු මූලික වරිතයක පොරුෂ ලක්ෂණයට වඩා ඔහු වෙනත් සමාජ පරිසරයකදී වෙනත් පොරුෂ ලක්ෂණයක් පෙන්වුම් කරයි. ගාහු මූලික වරිතයක පොරුෂ ලක්ෂණයට වඩා ගුරු වරිතයක පොරුෂ ලක්ෂණය විවිධය. එය වෙනත් වෙනත් සමාජ ස්ථිරයන් හි විවිධ අපුරින් පෙනී සිරියි. එය පරිණාමය වෙන ගතික ලක්ෂණයයි. සමාජ තුළිකා තුළ විවිධ වර්යාවන්හි විවිධ ක්‍රියාකාරකම් පරිණාමය ගතික ලක්ෂණය වශයෙන් හඳුනා ගැනීමට පූජාවන. පොරුෂය පිළිබඳව මනේ විද්‍යාත්මක අධ්‍යයනයේදී මේ පරිණාමය ගතික ලක්ෂණ තුළ දක්නට ලැබෙන ප්‍රධාන පූජාන හතරක් ඇති බව මනේ විද්‍යායායන් පෙන්වා දෙන බව දායා රෝහණ අතුකොරාල මහතා සඳහන් කරයි.

1. විවිධ පුද්ගලයන් කිසියම් සමාන අවස්ථාවකදී සමාන අපුරින් හැඳිරෙන්නේ කවර හෙයින්ද?
2. විවිධ පුද්ගලයන් කිසියම් සමාන අවස්ථාවකදී විවිධාකාර යෙන් හැඳිරෙන්නේ කවර හෙයින්ද?
3. එකම පුද්ගලයා විවිධ අවස්ථාවල සමාන ලෙස හැඳිරෙන්නේ කවර හෙයින්ද?
4. සැම පුද්ගලයෙකුම අන් පුද්ගලයින්ට වඩා ඒ ඒ අවස්ථාවල විශේෂ වූ අනිදිමට හැඳිරෙන්නේ කවර හෙයින්ද?

පරිසරයේ ඇති උත්තේරනයන්ට අනුව පුද්ගල වර්යාවන් හැඩා ගැසෙන බවන් ඒ සඳහා පුද්ගල විවිධතා හා අවස්ථා විවිධතා බලපාන අපුරු ඉහත පූජානවලියන් හඳුනා ගැනීමට පූජාවන. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, මුද්දී මට්ටම වෙනස්වන බවන් මෙයින් දිවහින නොකෙරේ. යමෙකු තුළින් විද්‍යමාන වන නිර්හින කම, බිජුල් ගතිය, ලේඛ්‍යයිලි බව, අවංකත්වය ආදි ගුණාංගයන්ගේ වෙනස්වීම එමගින් ප්‍රකාශනය. පුද්ගලයාගේ පොරුෂන්වය සඳහා බලපාන ගතික ලක්ෂණයන්ගේ වෙනස්වන පූජා බව, හා ස්ථාවර නොවන බව අවබෝධ කරගත යුතුය.

වම් 1937 දී ගෝඩින් ඔල්පෙට්ට් විසින් ඉදිරිපත් කරන ලද නිරවචනය තුළ පුද්ගලයාගේ ගතික සංචාරය සාපුළුම පොරුණන් වයට සම්බන්ධ මූල්‍ය ලෙස විගුහ කොට ඇත.

"ඒ ඒ පුද්ගලයාට පුවිණේ වූ මහුගේ පරිසරයට අනුව වර්යාව හා වින්තනය නියන කරන පුද්ගලයා තුළ වූ මතෙක හෝතික පද්ධතින් ගේ ගතික සංචාරය පොරුණය නම් වේ."<sup>9</sup>

ඒ ඒ පුද්ගලයා තමාටම පුවිණේ වූ ආහාරන්තරික ලක්ෂණ තුළින් තම වර්යාව හැඩා ගේවා ගනී. සිත හා කය සමවාය වශයෙන් කිසියම් කුමයකට සකස්වීම පොරුණය යයි කියනු ලැබේ. ගතික සංචාරය යනුවෙන් මෙහි අදහස් කරන්නේ කිසියම් රටාවකට, පිළිවෙළකට තම වර්යාවන් මෙහෙය විමධි. පුද්ගලයාගේ පොරුණය සැකසීමේ දී ප්‍රධාන අංග දෙකක් බලපානු ලබයි. එනම් ආත්ම කේෂීය වර්යාවන් හා පරිසර කේෂීය වර්යාවන්ය. කෙමියේ විසින් ඉදිරිපත් කොට ඇති නිරවචනයෙන් ඒ බව තහවුරු වේ.

"සිරින් පරිදි ඇති කරගත් සැකැස්ම, රීටම අදාළ ආත්ම කේෂීය ජ්‍රේරණ සහ පරිසරයේ අවධානම යන අංග දෙක අතර ඇතිවන ඒවා වස්තුන්ගේ බලය පොරුණත්වයයි.",

කාලාන්තරයක් නිස්සේ මිනිසා සමාජයට අනුයෝගනය විමේදි ඇති කරගන්නා ලද සිරින් - විරින්, නිති - රිති සියල්ල මත පොරුණත්වය ගොඩනගා ගත යුතුය. අප සංස්කෘතිය යනුවෙන් හඳුන්වන්නේ මෙම සමාජ සම්මත වර්යාවන්ය. සමාජගත මිනිසා අනිවාර්යයෙන්ම තත් සමාජ සම්මත වර්යාවන්ට අනුකූලව ඒවන්විය යුතුය. එසේ ඒවන් විමේදි මහු සමාජයට පෙනෙන ආකාරය මුහුගේ පොරුණත්වය යනුයෙන් හැඳින් වේ.


"පොරුණත්වය යනු විරිනය පමණක් නොව, ඒවායේ ප්‍රති ක්‍රියා පමණක් නොව පුද්ගල ඔවින සැකසීම සහ ඒවින ඉතිහා යය ද ඇතුළත් වන සමාජ ප්‍රාධ්‍යාත්මක අයයයි."<sup>10</sup>

මෙම නිරවචනයේ ඒවින ඉතිහාසය යනුවෙන් හැඳින් වෙන් නේ සමාජ සම්මත සංස්කෘතියයි. පුද්ගලයාගේ පොදුගලික අනුහුතින් සහ සමාජ සම්මත ධම්කා පුද්ගලයාගේ පොරුණත්වය සඳහා බලපාන බව මෙයින් පැහැදිලි වේ. කාලාන්තරයක් නිස්සේ පුද්ගලයා සිය වරිතය උසස් වර්යාවන් තුළින් හැඩාගැස්වා ගැනීමට, සංවර්ධනය කර ගැනීමට උත්සහා ගනියි. එම උත්සාහය වරිතයන් බුද්ධියන් අතර සඳාවාරාත්මක හා ආක්ලේපමය වශයෙන් සංචාරිත මූල්‍යකි. එම සංචාරිත වූ විරින ලක්ෂණයන් පුද්ගලයා තුළින් විද්‍යාමාන වීමේදි එම ලක්ෂණය අන්තර්‍යාපනයෙන් හඳුනාගනු ලබන්නේ මුහුගේ පොරුණත්වය වශයෙනි.

"පොරුණත්වය යනු පුද්ගලයාගේ ඒවා විද්‍යාත්මක වූ සහඟ ගති සංස්කෘතියන්, ආවේග, ප්‍රවෙණනා, අතිරිවී, සහ මහු විසින් සකස් කොටගත් ගති හා සංස්කෘති ප්‍රවෙණනාවල සමස්ත එකතුවයි" ||

මෙම නිරවචනය තුළින්ද ප්‍රකාශ කෙරෙන්නේ පුද්ගලයාගේ සමස්ත කායෝවලියම මුහුගේ පොරුණ පුද්ගලය සඳහා උපකාරි වන බවයි. ඒවා අභ්‍යන්තර සහ අන්තර්ජා දේ පොරුණය තුළ අන්තර්ගත වන බව ඉහත උධානයෙන් පෙනේ. පුද්ගලයා එක් සමාජ ස්ථිරයක සිට වෙනත් සමාජ ස්ථිරයකට සම්බන්ධ වීමේදි මහු විසින් ආරෝපිත හා තත් සමාජ බණ්ඩිය විසින් පිළිගත් වර්යාවන්ට අනුව ක්‍රියා කිරීමට උත්සාහ දරයි. එහිදි එම පුද්ගලයාට අන්තර්‍යාපනයෙන් දක්වන ප්‍රතිචාර හා පුද්ගලයා අන්තර්‍යාපන පොරුණය මැනීමේ ප්‍රධාන මිණුම් එකකය වේ. එබැවින් මෙහිදි අප අව බෝධ කරගත යුත්තේ පොරුණය යනු අන්තර්‍යාපන විසින් පුද්ගලයා දැකින විළාසය වශයෙනි. එය පොදුගලික මෙන්ම පොදු අනුහුතින් තුළින් හඳුනා ගත හැකිය.

පොරුණය සකස් විමේදි පොදු මෙන්ම තමාටම පුවිණේ වූ අත්දැකීම් ඉවහා වේ. පුද්ගලයා ඒවන්වන සමාජ භූමිකා හා වෘත්තීය මට්ටම් අනුව පුද්ගල පොරුණය ගොඩ නැගේ. උදාහරණයක් වශයෙන් ගනහොත් මුහුක්ක ජන සමාජයක හැදෙන වැඩිහිටි දැවැන්



හා වෙනත් පරිසරයක හැදෙන වැඩිහිටි දරුවන් දෙවිදියකට හඳුනා ගත හැකිවන්නේ තත් වූ සමාජ ඩුමිකා මත නැතහොත් පොදු ඩුමිකා, අත්දැකීම් මත ඒ ඒ පුද්ගල වර්යාවන් ක්‍රියාකාරී වීමෙනි. පුද්ගල පොරුෂය හඳුනා ගැනීමේ දී පොදු අත්දැකීම්වල බලපෑම විවිධ වූ වරින තුළින් අවබෝධ කර ගැනීමට පුළුවන. පුද්ගල අන්තර ක්‍රියාකාරකම් මත පොරුෂය සකස්වන ආකාරය පිළිබඳව විවිධ විෂයික උගෙන් දැක් වූ නිරවචන ආශ්‍යයන් ප්‍රධාන ත්‍යාය හතරක් හඳුනා ගත හැකි බව දායාරෝහණ අනුකූලතා මහතා සඳහන් කරයි. එනම්,

1. ගති ලක්ෂණ පිළිබඳ ත්‍යාය
2. සමාජ ඉගෙනුම් ත්‍යාය
3. මනේ විශ්ලේෂණවාදී ත්‍යාය
4. මානව වාදී ත්‍යාය<sup>12</sup>

පුද්ගලයකුගේ පොරුෂය හඳුනා ගැනීමට, මිණුම් ඒකකය වන්නේ මේ දැක් වූ ත්‍යායයන්ය. පොරුෂ වර්ධන ත්‍යායයන්, පොරුෂ මාන තුම යනුවෙන් ද එය හැදින් වේ. පොරුෂය වර්ධන යෙහිලා ආහාර්තික ලක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ වාදීන් ගති ලක්ෂණ ත්‍යායවාදීන්ය. පරිසරයේ හා අවස්ථාවේ වැදැගත් බව පෙන්වා දුන් අය සමාජ ඉගෙනුම් ත්‍යායවාදීන්ය. සියේමන් ප්‍රායිඩි ආදි මනේ විශ්ලේෂණ වාදීන් දැක්වූයේ පුද්ගල පොරුෂත්ව වර්ධනයෙහිලා තත් පුද්ගල වර්යාව මෙහෙයවනු ලබන අවශ්‍යක බලවේගයක් ක්‍රියාත්මක වන බවයි. පුද්ගලයකුගේ ක්‍රියාකාරී ජ්‍යෙනිය ට සින්විලි මෙහෙයවනු ලබන්නේ මෙම අවශ්‍යක බලවේගය බව ඔහු තවදුරටත් පැහැදිලි කරයි.

"පොරුෂ ව්‍යුහය සැකකි ඇත්තේ ප්‍රධාන මානසික අවස්ථා තුනකින් බව ප්‍රායිඩි පෙන්වා දෙයි. එනම් ඉඩි (id) අහං හාවය (ego) සහ උපරි අහං හාවය (Super Ego) යන අංග මෙහිනි. ඒ ඒ අංගයන්ට අයන් විශේෂ වූ කාය්සීයන් වෙන වෙනම ඇති අතර, මේ අංග තුනම වයසීව හැඳිරවීමෙහිලා අනෙක්නාව ක්‍රියාකාරී වන බව ඔහු ප්‍රවාසයි. ඉඩි බලවේගය සුඩ වේදනා මූල ධ්‍යාම පදනම් කරගෙන සතුට සැප සෞයන

අතර විශේෂයෙන්ම ලිංගික හා වණ්ඩ ප්‍රේරණයන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරයි. අහං හාවය හා උපරි අහං හාවය මගින් එම ආකාවන්, සමාජයට හා සඳාවාරයට අනුව වැළැක්වීමේ හා පාලනය කිරීමේ සටහනක යෙදේ."<sup>13</sup>

ස්ව ආත්ම තක්සේරුවෙන් පොරුෂය ගොඩ නගා ගත්තේ යැයි ප්‍රකාශ කළ පිරිස මානවවාදී ත්‍යාය වාදීන්ය. මා කවරක්ද? මට කළ හැක්කේ කුමක්ද? මා අන්තර් හා පැවතිය යුත්තේ කෙයේද? ආදි වශයෙන් සිය වර්යාවන්ගේ ප්‍රකට කරවන වරිත ලක්ෂණ දැක්වූයේ මානවවාදී පොරුෂවාදීන්ය.

ඉහත තොරතුරුවෙන් අපට පැහැදිලි වන්නේ පොරුෂත්වය කුමක්ද? යන්න පිළිබඳව විවිධ උගෙන් දක්වා ඇති තොරතුරුය. මේ සැම නිරවචනයකම හඳුනාගත හැකි පොදු කාරණය වන්නේ පොරුෂය යනු අන්තර් පුද්ගලයා දකින ආකාරයයි. එය පුද්ගලයා ගෙන් පුද්ගලයාට විවිධය. පොරුෂය සකස්වන ආකාරයද විවිධය. මේ විවිධත්වය විවිධ විෂයික උගෙන්තු විවිධ ආකාරයෙන් විශ්‍ය කෙරෙති.

### කරණීය මෙන්ත සූත්‍රය

බුද්ධක නිකායයේ ප්‍රථම හාගයෙහි බුද්ධක පාඨ කොටසට අයන් සූත්‍රයකි. මෙම්තිය පුදුණ කිරීමෙහිලා කළයුතු පිළිපැදිය යුතු ආකාරයන් මෙම්තිය පුත්තේ කාටද යන්නත් එම සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කෙරයි. "කරණීය" යන පදයෙහි අර්ථය "කටයුතු-කළයුතු" යන්නයි. හාවනානුයේගියා තුළ තිබිය යුතු ලක්ෂණ, ගුණාංශ හා මෙම්තිය වචන පිළිවෙළද මෙම සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ.

කරණීය මෙන්ත සූත්‍රය හාවනානුයේගි හිසුන් වහන්සේලාට දෙවියන්ගේන් වූ කරදර නැතිකර ගැනීමට මුදුන් වහන්සේ දේශනා කොට වඳා උපදේශයන්ගේ යුත්තය. ගුණවන් වූ හිසුන් වහන්සේලා වෘෂ්‍ය මූලයන්හි හාවනානුයේගිව ජ්‍යෙන්ම නියා දෙවිවරු



නට එම ගස් මුදුන්හි වාසය කිරීමට නො හැකිවිය. එබැවින් දෙවිවරු විවිධ විකාර රුප මත් පාන්නටත්, අවට පරිපරය දුගේ කරන්නටත්, විවිධ දේ වලින් භාවනානුයෝගි තන් හිසුන්ට පහර දෙන්නටත් වූහ. විත්ත සමාධියක් ලබා නො සිටි එම හිසුන් නැවත මුදුන් වහන්සය ලෙන පැමිණ තමනට අත් විදින්නට වූ මේ කරදුරයන් ප්‍රකාශ කරන ලදී. එහිදී මුදුන් වහන්සය එම හිසුන්ට මෙත්ත සුනුය උගෙන්වා නැවතත් එම සේරානයටම වැඩිම කොට භාවනා කරන්නට යුයි අවවාද දුන්සේක. නිතර නිතර මෙත්ත සුනුය සේක්ඩායනය කරන්නට යැයිදී අවවාද කළහ.

"ගවිජප් හික්බලේ තමේම සේනාසනා. උපතිස්සාය විහරප් සඩ්බිඩ් පන දේවතාටි අහය ඉවිජප්. ඉම් පරින්තං උග්ගෙන්හාප්. එතා හිටෙවා පරින්තංට කම්මිටියානාට හවිස්සායින් ඉම් සුන්නමනාසි. "14

මෙම උපදේශය සිහියේ තබාගත් හිසුන්වහන්සේලා නැවතත් එම සේරානයට ම ගොස් භාවනා වචන්නට වූහ. එසේම නිතර නිතර මෙත්ත සුනුය සේක්ඩායනය කරන්නටත් ඒ අනුව ව්‍යාහාමක වන්න ටත් උන්වහන්සේලා අමතක නො කළහ. එහි ප්‍රතිඵලය මුදේ එම දෙවිවරුන් උන්වහන්සේලාට ඇප් උපසේරාන කරන්නට පෙළසිමයි. එසේම හිසුන් වහන්සේලාද නොබෝ දිනකින් ම තම අභිමතාරථය වූ නිවාණාවබේය ද ලබා ගත්හ.

කරණීය මෙත්ත සුනුය මිනාව අධ්‍යයනය කරන්නෙනුට එහි අවස්ථා තුනක් හඳුනාගත හැකි බව අපි ඉහත දී අවධාරණය කෙලෙමු. එම අවස්ථා තුන මෙසේය.

1. පළමු ගාරා 03න් මෙමත් භාවනා වචන්නෙනු තුළ තිබිය යුතු ගුණාංග.
2. දෙවන ගාරා 03න් මෙත් සිත පැනිරවිය යුත්තේ කවිරුන් උදෙසාද යන්න පැහැදිලි කරයි.
3. අවසාන ගාරා 04න් මෙත් සිත පත්‍රවින ආකාරය පිළිබඳව දක්වා ඇති.

එබැවින් එහි පළවෙනි ගාරානුයෙන් කියවෙන කරුණු පමණක් ගෙන එය පුද්ගලයෙකුගේ පොරුණව වර්ධනය උදෙසා බලපාන ආකාරය පිළිබඳව විමසීම මෙහිදී අපේක්ෂිතය.

" කරණීය මත්ප් කුසමලන  
සන්තං සන්තං පදං අභිසමෙවිව  
සක්කෝ උප්පව සුප්පව  
සුවවො වස්ස මුදු අනතිමානි

සන්තුස්සකෝ ව සුහරෝ එ  
අප්පකිවිවෝ ව සල්ලවුක වුත්ති  
සන්තිනුයෝ ව නිපකෝව  
අප්පගබහෝ කුලේසු අනතුමිද්ධේ

නව මුද්දං සමාවර  
කිස්ස්වියෙන විස්ස්සු පර උපවදෙයුත්  
සුන්නො වා බෙමිනො ගොන්තු  
යනිනේ සන්නා හවන්තු සුව්‍යත්ත්නා "15

මෙම ගාරානුයෙන් මෙමත් භාවනාව ප්‍රගුණ කරන්නෙනු තුළ තිබිය යුතු ගුණාංග 15ක් දක්වා ඇති. මෙමලාව, පරලෙව, සාර්ථක ජීවිතයක් ගත කරන්නට අපේක්ෂා කරන කෙනෙක් ලෙස මහු අනිවාරයෙන්ම මෙම ගුණ ධම්යන් ප්‍රගුණ කළ යුතුය. නිතර නිතර ඒ සඳහා වෙශෙහිය යුතුය. එය නිවාණාගාමී ප්‍රතිපදාවේ මූලාරම්භය වශයෙන් දී, පොරුණ සංවර්ධනයෙහිලා ප්‍රගෝගාමී උපස්ථිතිය වශයෙන්ද හඳුනා ගැනීමට යුතුවනි.

කරණීය සුනුයේ මුල් ගාරා 03න් ප්‍රකාශිත එම ගුණ ධම් 15 මෙසේ දැක් වේ.

1. සියලු කටයුත්තෙහි දක්ෂයෙකු විම (සක්කෝ)
2. අවංක අයෙකු විම (ශුෂ්ව)

3. නිරතුරුවම සංස්ක්‍රීත්‍යෙනුව වීම (සූප්‍රච්ච)
4. කිකරු වීම (සූවලෝ)
5. මඟ මොලොක් ඇත්තෙනුව වීම (මුදු)
6. නිහතමානි වීම (අනැතමානි)
7. ලද දෙධින් සතුවූ වීම (සන්තුස්සකො)
8. පහසුවෙන් පෝෂණය කළ හැකිවීම (සූහරෝ)
9. වැඩ අඩු අයෙකු වීම (අප්පක්වලෝ )
10. සැහැල්ල ගති පැවතුම් ඇත්තෙනුවීම (සල්ලවුක වුත්ති)
11. සන්ස්ක්‍රීත් ඉදුරන් ඇත්තෙනුව වීම (සන්තිස්සයො)
12. තුවණ ඇති අයෙකු වීම (නිපකො)
13. තැන්පත් අයෙකු වීම (අප්පගබ්හො)
14. කුලයන් කෙරේහි නො ඇලීම (කුලසු අනුහිද්දේදා)
15. සුඩ් වරදක් හෝ නොකරන අයෙකුවීම (නව බුද්ධං යමාවරෝ)

තමාට පැවරෙන විනෑම කටයුත්තෙහි දක්ෂතාවක් පෙන්තුම් කිරීම දක්ෂයකුගේ හැකියාවයි. "නැහැ බැහැ" වෙත ජ්විතයේ නිතර භාවිත කරන්නේ නම් ඔහු තුළ මා පොරුෂන්වයක් දැකිය නො හැකිය. අධ්‍යාපන ජ්විතයේ හෝ වෙනත් රාජකාරී කටයුතුවල තමා වෙත පැවරෙන යුතුකම් හා වගකීම් රාසියකි. එම යුතුකම් නිවැරදිවත් කුපට්ටෙනුත් ඉටු කිරීමට දක්වන දක්ෂතාව සක්කේයන පදයෙන් දිවහින වේ. මෙලෝ ජ්විතය ජයගත් බොහෝ දෙනෙ කුගේ විරිතයේ දක්නට ලැබෙන්නේ මෙම ගක්ෂතාවයයි. එබැවුන් මා පොරුෂන්වයක් ඇති වරිතයක ප්‍රධාන ලක්ෂණය නම් තමාට පැවරෙන වගකීම් මාව ඉටු කිරීමයි. එය පුද්ගලයෙකුගේ දෙලොව සූහ සිද්ධිය පිණිස පවත්තෙය. නමුත් මෙහිදී අපේක්ෂා කරන්නේ තමාට් අන්‍යන්ටත්, දෙලෝ සූහ සිද්ධිය පිණිස පැවරෙන කට ප්‍රත්තෙහි දක්ෂයෙකු වීමයි. සමාජ සම්මත දුසිරින්හි දක්ෂයෙකු වීම සක්කේය ගැනයෙන් දිවහින නොවන්නකි. එය කෙකරාවින වරිත ලක්ෂණයක් ලෙස පෙන්වාදිය හැකිය.

උදුව, සූප්‍රච්ච යන ගුණයන්ද පුද්ගල සංවර්ධනයෙහිලා මතාව උපකාරී වේ. "මහු කෙළින් වැඩ කරන අයෙකු" වශයෙන් අපට නිතර අසන්නට ලැබෙන්නේ මෙම ගුණ ධමියන්ගෙන් යුත් වරිතය න්ය. නිර්ණයක් ගැනීමේදී නිවැරදි වීම මෙම ගුණයන්ගෙන් ප්‍රකාශ තය. පුද්ගලයෙකු සමාජගත සත්ත්වයෙකු වශයෙන් තමාටත් අන්‍යන් න්ටත් අවංක විය යුතුය. මෙම ගුණ ධමි දෙක විනාශ වන අවස්ථා 04 ක් ධමියෙහි පහදා දෙයි. එනම්,

1. ජ්‍යෙය :- කැමැත්ත නිසා අවංක බව නැති වේ.
2. ද්වේශය :- දැඩි වෙළරය නිසා අවංක බව නැති වේ.
3. ගය :- බිය නිසා අවංක කම නැති වේ.
4. මෝහය :- මෝඩ්කම, නො දැනුවත්කම නිසා අවංක කම නැති වේ.

මෙම සතර අගතියට පත්වීම නිසා පුද්ගලයා සිය පුද්ගල අහිමානය නැතිකර ගති. එය මතා පොරුෂ ලක්ෂණයක් නොවේ. එබැවුන් අගතියෙන් වෙන්ව යථාරුතා දානයෙන් ක්‍රියාකළ යුතුය.

මිතුරුකම නිසා, දානි සම්බන්ධතා නිසා අයුක්ති සහගත නොවීම සංස්ක්‍රීත්තාගේ ප්‍රධාන ලක්ෂණයයි. තම දෙනික ක්‍රියාවේ ඇද නැතිකම මතා පොරුෂ ලක්ෂණයකි. ජ්වන්වන සැම පුද්ගලයෙකුටම ප්‍රශ්න ඇති වේ. එම ප්‍රශ්නවලට පසුග්‍රාහී නොවේ පිළිතුරු සෙවීම උප්පට්ටිපන්න ගුණයයි. රහනත් වහන්සේලාගේ ගුණ ධමි අතර ප්‍රධාන ගුණය වන්නේ ද උප්පට්ටිපන්න ගුණයයි. යමෙකු නිවැරදිව, යුත්ති සහගතව ක්‍රියා කිරීම මෙම ගුණයෙන් අපේක්ෂිතයි. එවිට ඔහුගේ කිරීමිය වැඩි. නිතර සතුවුන් වාසය කළ හැකිය. මතා පොරුෂන්වයකින් යුතු තැනැත්ත්ද නිතර සතුවුන් හා සැහැල්පු වෙන් ජ්වන් වන තැනැත්ත්ද වන්නේය. ඒ ඔහුගේ සංස්ක්‍රීතියෙහිවාවයයි.

කිකරු වරිතයක් ඇත්තෙනුව වීම ද මතා පොරුෂ ලක්ෂණයකි. "සූවලෝ" යනුවෙන් අදහස් කරන්නේ එයයි. අනෙකකුගේ අවවාද

පිළිගැනීම මහත්මා ගතියකි. තමා අතින් සිදුවන්නා වූ වරද පෙන්වා දෙන විට එය නිහතමානීව පිළිගත යුතුය. මෙහිදී සුවච්‍ජා යනුවෙන් අදහස් කරන්නේ අපාය සහාය වශයෙන් දෙනු ලබන දැනුම්තිකම් පිළිගැනීම නොවේ. අනුකම්පා සහගතව තමාගේ වරද පෙන්වා දෙන්නා තමාට ලද නිධානයක් වැනි යැයි මුදුන් වහන්සේ දේශනා කොට වදාල සේක. අනුකම්පා පුරුවකට වරද කියා දෙන්නා විසින් තමාගේ බුද්ධිය මෙහෙයවා ඒ ඒ වරිතයට ගැඹුපෙන ආකාරයෙන් වරද කියා දිය යුතුය. සැරුපුත් මහ රහතන් වහන්සේ පවා එදිනම පැවිදී වූ කුඩා සාමණේර ගිමි නමකගේ අවවාදය පිළිගත් බව බණ කපාවන්ගෙන් පැහැදිලිය. වරද වරද ලෙස දැකීමට තුන ලෝකයේ බොහෝ දෙනා මැලිවෙනි. එය පොරුෂ සංවර්ධනයට ඉමහන් බාධාවකි. සැරුපුත් මහරහතන් වහන්සේගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ කිකරුවේමේ උදාරත්වයයි.

"තදුන පබිඛේනා සන්නො - ජාතියා සන්න වස්සිකො  
සොපි මං අනුසාසයය - පටි ගන්හාම් මුද්ධනා " ।

එදිනම මහණ වූ උප්පත්තියෙන් සත් අවුරුද්දක් වූ, දැරුවෙක් මට අවවාද කරන්නේ ය. ඒ අවවාදය මුදහන් පිළිගනීම්. උත්තම වරිතයක කිකරුවේමේ උදාරත්වය මෙයින් මොනවට ප්‍රකාශ කෙරේද? රන් රිදී වැඩ කරන්නා රිදියෙහි මල කුමයෙන් දුරු කරන්නා සේ කුවනැත්තා අනුත්තෙන් යහුපත් අවවාදයෙහි පිහිටා ජ්විතය සාර්ථක කර ගන්නේය. එය දෙලෝ සුඟ සිද්ධිය පිළිසම පවත්නේය.

වරිතයක තිබිය යුතු තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ මුද මොලොක් වීමයි. නැත්තම් සෙවෙනිකමයි. යමෙකු සිත කය වවනය යන තිදොරින්ම සංවර්ධන යුතුය. හිතානුකම්පි විය යුතුය. සිතෙන් සානුකම්පිත වියපුතුය. කයෙන් මනාව සංවර විය යුතුය. වවනයෙන් අන් අයගේ සිත නො රිදිවිය යුතුය. මෘදු පුද්ගලයා සියලු දෙනා විසින්ම ප්‍රියකරනු ලබයි. ගොරේසු ගතිඇත්තා නිතර අන්තර්යන්ගේ අපවාදයට ලක්වන්නේය. අප කිරිතියට හාජනය වන්නේය. එවැන් නොකුගේ කවර නම් පොරුෂයක් දැක්නට ලැබෙන්නේ ද? නිතර නිතර අඩඳබර කරන, පරුෂ වවන දොඩින, සමාජ අපවාරවලට

යෙදෙන නිසා මහු සමාජයේ පිළිකුලට හාජනය වෙයි. එයේම මහුගේ පවිල් ජ්විතය පවා විනාභ වියයි. එබුවීන් අප නිතරම මැද මොලොක් ජ්වින වර්යාවෙන් කළේගත කළ යුතුය. එය ජ්විනයේ ප්‍රධාන ගතික ලක්ෂණයක් කර ගත යුතුය. එවිට සැම පුද්ගලයෙකු ගෙන්ම, ආයතනයකින්ම අපට ප්‍රශ්නය ලැබේ. එය පොරුෂ වරිධන යෙහිලා අතිශයින් මහෝපකාරි වන්නේය.

කරණීය මෙන්ත යුතුයේ මිළගට දක්වන කාරණය වන්නේ "අනිතිමානි" ගතියයි. අනිතිමානි යනු නිහතමානි කම, අධික මාන්නය නැතිකමයි. සාමාන්‍ය ව්‍යවහාරයේ "ආච්මිබරකම" යනුවෙන් හදුන්වන්නේ මේ අනිතිමානි ගතිය නැතිකමයි. අධික මාන්‍ය සම්පුර්ණයෙන් විනාභ වෙන්නේ රහන් එලයට පත්වීමෙන් පසුවයි. අනාගාමි තත්ත්වයේ පසුවන්නන් තුළ පවා මාන්නය පවතින බව බණ පොත්වල සඳහන් වේ. ජන්න තෙරුන්ගේ කපාවෙන් ප්‍රකාශ වන්නේද අධික මාන්නයේ විපාකයයි. යමෙකු ධනය, බලය, කුලය, රුපය, නිසා අහංකාර නොවිය යුතුය. එය අනිතිමානි ගුණයයි. වර්තමාන සමාජයේ එවැනි වරිත දක්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. තමුන් සමාජයේ මනා පොරුෂයක් ඇති කර ගැනීමෙහිලා අනිවාරයයෙන් ම අප තිරහංකාර තැනැන්නේ විය යුත්තෙමු. දෙමාපියන්ට සැලකීම්, වැඩිහිටියන්ට ගැ කිරීම, ගුරුවරුන්ට කිකරු වීම ආදියෙන් යහපත් පුරවැසියෙක් විමවන්ම අනිවාරයයෙන් ම අනිතිමානි ගුණය අප වරිත ලක්ෂණ තුළ තිබිය යුතුමය.

මනා පොරුෂන්වයකින් හෙබි වරිතයක කිබිය යුතු කවත් වැදගත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ "සන්නුස්සකො" ගුණයයි. ලද පමණින්, බල පමණින් සංතුව්‍යීමේ ලක්ෂණය සන්නුස්සක නම් වේ. යථාලාභ, යථාබල, යථා සාරුප්ප යනුවෙන් එහි අවස්ථා කුනකි.

"යථාලාභ, යථාබල, යථා සාරුප්ප, යනුවෙන් ඒ අප ඉහතින් දැක් වූ ත්‍රිවිධ සන්නේෂය බණ පොනහි නම් කර ඇත. යථාලාභ සන්නේෂය නම් ලද පමණින් සංතුව්‍යීමය. යථාබල සන්නේෂය නම් තමාට ඉසිලීමට ගක්තිය ඇති පමණින් සංතුව්‍යීමය. යථා සාරුප්ප සන්නේෂය නම් ලැබුනත්,

ඉසිලිමට ගක්තිය ඇත්තේ තමාට ඇති පුදුපුකම් අනුව සතුවූ විමය.”<sup>17</sup>

පුද්ගලයා තාශ්ණාවට දාසයෙකි. අතාපේනිකර වූ ආගාවන් ගෙන් පුක්ක පුද්ගලයා නැවත වසේනු ඉපැයිමෙහි යෙදෙන් තෙයි. වෙයකු මෙන් නිතර ගොඩ ගසා ගන්නේය. විවෙක අනිසි මාරුගයෙන් ධනය රස් කරන්නේය. එවිට එම වරිතය සමාජයේ උදාර වරිතයන් නොවන්නේය. පිළිකුල් සහගත වරිතයක් බවට පරිවර්තනය වෙයි. එබැවින් ලද දෙධින් සතුවූ වීමට පුදු විය යුතුය. මෙහිදී උනන්ද වෙන් උත්සාහයෙන් හා බාරිමිකව වෙහෙසන තරමට ලැබෙන දෙධින් සතුවූම් අප්පෝ කෙරේ. එය උතුම් මහත්මා ගතියකි. වරිතමාන සමාජයේ “අනේ කාටවන් කරදරයක් නැතිව තමන්ගේ මහන්සියෙන් දිසුණුවෙන්නා” යනුවෙන් ව්‍යවහාර කරන වරිත එවැනි වරිතයන්ය. එය දෙලෝ පුහ සිද්ධියක් පිළිස පමණක් නොව නිවාණ ගාමී මාරුගයටද ජෙතු පිළිසම පවත්නේය.

පුවයේ පෙළ්ඳෙනය කළ හැකි ගුණය “පුහරෝ” ගුණයයි. කොතෙක් නොදින් සංග්‍රහ කළුන් සතුවූ කළ නොහැකි වරිත බොහෝය. දෙනින් ජීවිතයේ අවශ්‍ය උපාංග තමාට ලැබෙන අපුරෙන් හාරගත යුතුය. ඒ කෙරෙන් සතුවූ වියපුතුය. ගිහි සමාජයේ මෙන් ම පැවැදි සමාජයේ ද වරිත තුළ මෙම පුහරෝ ගුණය ඇත්තන් ඉතා අල්පය. මල් නො තලා රෙන් ගන්නා බම්බරකු සේ හිසුව ප්‍රති පහසුව සකසා ගත යුතුය. එය ගිහි සමාජයටද අනුගත කර ගැනීම ඉතාම කාලෝචිත යැයි හැඟේ.

මනා පොරුෂයකින් යුතු පුද්ගලයා කටයුතු ඇඩු පුද්ගලයෙක් විය යුතුය. “අප්පකිවිටෝ” යනු එයයි. පුද්ගලයාගේ මනසට නිදහස ඉතා අන්‍යවශය වේ. වැඩ අධික වීමෙන් මනස වෙහෙසන ප්‍රමාණයද ඉතා අධිකය. එවිට මානසික ආත්මිය ඇතිවෙයි. සියලු කටයුතු නිරවුල්ව, නිවැරදිව කරගෙන යාමට එය බාධාවකි. යම් කටයුත්තක් පිළිවෙළකට කිරීමේ හැකියාවක්ද නැති වන්නේය. සියල්ල අවුල් සහගත තත්ත්වයට පත් වන්නේය. බුදුරජාණන් වහන්සේ හාවනානු යෝගී හිසුන් වහන්සේට කමතුන් ලබා දෙන්නේද “අප්පකිවිට”

ගුණය ආරක්ෂා කර ගනු පිළිසය. කාර්ය බහුල අයගේ සැම කට පුන්තක් ම අවුල් සහගත වන්නේ සිනෙහි ප්‍රවත්තනා වික්මිපින බව නිසාය. එබැවින් නිරන්තරයෙන් අප කටයුතු ඇඩු, නමුත් අන්‍යවශයම විභාගයියෙන් උසස් ප්‍රතිඵල ලබා කරන ප්‍රකාශ තුළින් අපට පැහැදිලි වන්නේ උවිත ත්‍රියාකාරකම්වල පමණක් යෙදීමෙන් මුළු ජයග්‍රහණය ලබාගත් බවයි. එබැවින් පුද්ගල පොරුෂ සංවර්ධන යෙහිලා කටයුතු ඇඩු පුද්ගලයෙක් වීම අනියයින් වැදගත් වන්නේය.

වාම් ගති පැවතුමෙන් පුක්තවීම “සල්ලවුකමුත්ති” ගුණයයි. පුද්ගල සින බාහිර කෙළෙපුන් නිසා කිළිටි වී ඇතේ. එබැවින් විවිධාකාර සැරසිලිවලින් තුළුණය වීමට යන්න දරනි. බාහිර ආටටේ පය යනුවෙන් හදුන්වන්නේන් මෙම වාමිගති පැවතුම් ගුණය නැති කමයි. තම වත්කමේ ප්‍රමාණයට ජීවිතය හැඩ ගස්වා ගැනීමට උත්සාහ කළ යුතුය. වරිතමාන සමාජයේ බොහෝ පැවැදි සංස්ථා තුළ අඩ්-දබර අසන්නට ලැබෙන්නේ මෙම වාම් දැවැන්ම අමතක කර දැමීම නිසයි. විලාසිනාවකට ජ්වන්වීමට උත්සාහ කිරීම අද පුළුයේ මූලික අවශ්‍යතාව වේ.

“සන්නිජියෝ” යනු සංස්ක්‍රීත ඉදුරන්ගෙන් යුත්ක වීමයි. සත්ව යෙකු තුළ ඇය - කන - නාසය - දිව - ගරිරය යයි ඉදුරන් පහකි. ඇතැමෙක් සිනද ඉජියක් වශයෙන් සලකනි. ධම්යේ සලායතන යනුවෙන් හදුන්වන්නේන් මෙම ඉජිය සයයි. මෙම ඉජිය සයට අරමුණුවන දම් ද සයකි. එනම් රුප - ගබ්ද - ගන්ධ - රස - ස්පර්ශ හා ධම් යනුවෙනි. අපගේ සැම කටයුත්තක් වර්යාවක් වෙනුවෙන් ම මෙම ඉජියයේ ත්‍රියාත්මක වෙති. ඉජියන් නිසා ත්‍රියාත්මක වන පුද්ගලයා ඒ ඒ ඉජිය පාලනය කරගෙන වර්යාවෙහි නැයිරය යුතුය. සත්සුන් ඉදුරන් ත්‍රියා යුතුය. ඉදුරන්ගෙන් ලබා ගන්නා අරමුණු උපාධාන (දැකිව අල්වාගැනීම) වශයෙන් ගතයුතු නැති. උදාහරණයක් වශයෙන් ගතහොත් අප ඇසෙන් රුප බැලීය යුතුය. එය උපාධාන වශයෙන් එහි එල්බ නො ගත යුතුය.

"නම ඉදුරන් නියම මග හසුරුවන සඳහා අප විසින් අභ්‍යාසයක් ලබාගත යුතුය. එය තම තමා විසින්ම කරගත යුතු ප්‍රහැණුවකි. මෙය ඩිජි - පැවැති දෙපස්‍යයට එකස් සාධාරණ ප්‍රතිපත්තියකි. මෙබද හැරිමක් ඇති ප්‍රදේශලයා ද්‍රව්‍ය මූලිලලේ සතිපරියාන හාවනාව කරන්නෙක් වැනි වෙයි. එම නිසා ඉංජියන් සහ්ස්‍යන් කර ගැනීමට බලවත් පරිග්‍රමයක් දැඟ යුතුය."<sup>18</sup>

සමාජයේ බොහෝ අවස්ථාවල ඇතැම් ප්‍රදේශලයන් තම ඉංජියන් පාලනය කර ගැනීමට නොහැකිව විවිධ අපරාධවලට යොමු වන බව නො රහස්‍යය. දිනපතා පළවන යුත්ත්වල බොහෝ නොරතුරුවලින් ඒ බව දැක ගැනීමට ප්‍රථම එබැවින් ප්‍රදේශලයෙකු වශයෙන් මිනා පොරුෂයක් ගොඩනගා ගැනීමේදී ඉංජියන් පාලනය කර ගැනීමට, ඉංජිය සංවර කර ගැනීමට අප කුවුරුන් වගබලා ගන යුතුය.

නුවණුතියෙක් විම "නිපකෝ" යන පදයෙන් අපේජ්ඩිතයි. හරි-වැයදී තේරුම් ගෙන ඒ අනුව ක්‍රියාත්මක විම නුවණ ඇත්තාගේ ලක්ෂණයයි. ජ්‍යෙන්තයේ යට්‍ය ස්වභාවය තේරුම් ගෙන ඒ අනුව වරින හැඩ ගස්වා ගැනීම නුවණ ඇත්තාගේ ලක්ෂණයයි. බුදුන් වහන්සේ දේශනා කළේ ද බුදු දහම ප්‍රයාචන්තයන්ට බිවයි. මෙලොවහිදී ප්‍රදේශලයා කරන කටයුතු තම්බට්, අනුන්ට්, දෙලොවටන් තිතවාදී නම් එවැනි කටයුතු කරන්නා නුවණුතියෙක්ය. නුවණ ඇත්තා නිරන්තරයෙන් අනාන්ත් ඇපුමිකන් දෙයි. එසේම වැරදි මග යන්නා නිවැරදි මගට යොමු කරයි. හිරි-ඩත්තප්‍රයන්ගෙන් යුත්තය. එසේම සමාජයේ ඩිනැම දුෂ්කර ප්‍රයන්යකට නිවැරදි පිළිතුරු දීමෙහි සමර්ථයන. එබැවින් පොරුෂ වර්ධනයෙහිලා අනිවාරයෙන්ම ප්‍රයා වන්තයෙක් විය යුතුය. නුවණ ඇත්තා ඉතා කුඩා අරමුණකින් පවා තම ජ්‍යෙන ජයග්‍රහණය කරන්නේය. වුල්ල පන්තික කට්‍ය වස්තුවෙන් ඒ බව පෙනේ. එනිසා ප්‍රදේශලයා නිතරම නුවණුතියන් ආගුර කිරීමට වගබලාගත යුතුය.

"අප්පගබඩා" යනු කය විවන දෙකින් අන්‍යයන්ට හිංසා නො කරන ස්වභාවයයි. මිතුරන් ලෙසින් පෙනී සිටිමින් ප්‍රදේශලයන් රෙවන බොහෝ පිරිස් අද සමාජයේ බුලව දැකීමට ප්‍රථම ගරු කළ යුතු අයට ගරු නො කිරීම, පිදිය යුත්තන් නො පිදීම, වැඩිහිටි අයට ගරු නො කිරීම ආදි ක්‍රියාවන්ගෙන් කෙරාවිකයන් හඳුනා ගැනීමට ප්‍රථම නමුත් මවුන් සමාජයට හගවන්නේන් තමා එවැනි ප්‍රදේශලයෙකු නොව ඉතා ස්දේරුණවත් අයෙකු ලෙසිනි. සිගාලෝවාද ප්‍රත්‍යාග්‍රාමයේදී බුදුන් වහන්සේ ආගුර ස්වභාවය නුසුදුසු අය සේ සලකා ඇත්තේ මේ අප්පගබඩ ලක්ෂණ නොමැති ප්‍රදේශලයන්ය.

"තමාගේ ක්‍රියාවන් හෝ විවනයෙන් හෝ අනෙකකුට හිරි හැරයක් නොවන පරිදි ජ්‍යෙන් වන්නට උත්සාහ දැඟ යුතුය. කෙරාවිකයෙක් නොවිය යුතුය. ගරු කළ යුතු ප්‍රදේශලයන්ට ගරු කළ යුතුය."<sup>19</sup>

කරණිය මෙත්ත සූතුයේ පළමු අදියරේ 13 වැනි කාරණය සාපුවම හිසුවන් වහන්සේ වෙනුවෙන් වෙන් වූ කරුණකි. "කුලපු අනානුකිද්ධේද්" යනු සාසතික වශයෙන් සිහි ජනතාව හා පැවැත්දන් අතර පැවතිය යුතු පිළිවෙළ පොද්ගලික සම්බන්ධතාවකට පත්කර ගත යුතු තැන. යන්නයි. වර්තමාන බොහෝ හිසුවන් වහන්සේලා තම පොද්ගලික අනිමතාර්ථ සාධනයෙහි ලා පොද්ගලික හිතවන්කම් පවත්වයි. තුනතයේ හිසුව හා දේශපාලන පක්ෂ අතර පවත්තා සම්බන්ධය දැක්වීමට ප්‍රථම ය. හිසුව හා දායක දායිකාවන් අතර සම්බන්ධය පැවතිය යුත්තේ ගුණ-නුවණ හා ධම්ය ප්‍රාගුණ්‍ය කර ගැනීම උදෙසා මිස වෙනත් පොද්ගලික අවශ්‍යතාවන් උදෙසා නොවේ. ඇතැම් හිසුව දහන් ප්‍රවූල්වල උදාවියට විශේෂ හිතවන් කම් පවත්වති. එවැනි අවස්ථාවලදී සිදුවන්නේ එම හිසුවන් වහන්සේ ගේ පොරුෂය තැනිවි යාමයි. උදාහරණයක් වශයෙන් ගත හොත් ගමක හිසුවක් එක් දේශපාලන පක්ෂයකට සම්බන්ධව ක්‍රියා කළ හොත් වෙනත් පාර්ශ්වයන්ගේ දේශ දේශනයට ලක්වයි. එවිට එම හිසුවට හිසු ගොරවය ආරක්ෂා කරගෙන ජ්‍යෙන්වමට හැකි වන්නේ තැන. එබැවින් හිසුවන් වහන්සේලා අනිවාරයයෙන් ම කුළයන්හි ඇලෙන්නෙක් නොවිය යුතුය. සම් ප්‍රවූලක් කෙරෙහිම සම මෙත

පැනිර විය පුතුය. ගම්, රටේ, ජාතික ආගමික සංමාජික කටයුතු කෙරෙහි සම මෙතින් සම සිතින් ක්‍රියාත්මක විය පුතුය. එවිට එම හිසුවගේ පොරුළය මනාව ආරක්ෂා වන්නේය.

අපගේ ඉලක්ක ගත කාරණා අතර අවසාන කාරණය වන්නේ "නව බුද්ධීං සමාචර කිංචියෙන විස්ස්ස්ස්පර උපවිදෙයුම්" යන්නයි. මෙහි අදහස නම් නුවණුතියන් දොස් තැගන ඉතා කුඩා වරදක් පවා නොකළ පුතුය යන්නයි. පාලිජ්ජන සත්ත්වයන් අතින් නිතර නිතර වරද සිද්ධිවන්නේය. නුවණුති තැනැත්තා නිතරම එම වැරදී මගින් ඉවත්වය පුතුය. ඒ සඳහා අප පලමුව සිත සකසා ගත පුතුය. විෂමාචාර සිතින් වන ක්‍රියාවද වැරදී සහගත වේ. ඒ නියා අප පලමුවෙන් ම සිත සංවර කර ගත පුතුය.

"අප වරදට පෙළුණීන්නේ හේතු තුනකිනි. එක්කෝ අපේ සිත ලෝහ කමකින් කිළිට විය පුතුය. එක්කෝ අපේ සිත කොප සහගත විය පුතුය. මේ හේතු දෙකම නොමැති නම් එය මෝඩකම නිසා සිදු වූ වරදකි. එබැවින් ලෝහ, ද්වේෂ, මෝඩ යන අකුසල හේතු තුන මැඩ පවත්වා ගැනීමට අප සියලු දෙනා විසින් ම සිතට ගත පුතුය."<sup>20</sup>

යට දක්වන ලද්දේ කරණිය මෙත්ත සූත්‍රයේදී අනුදත් මෙමත් විභින්නෙකු තුළ තිබිය පුතු සුවිශේෂී ලක්ෂණයි. මෙම ගුණාංග පුරුණ කිරීමෙන් යමෙකුගේ පොරුළ වරධනය වන්නේ කෙසේදැයි විමසා බැඳිය පුතුය.

පුද්ගලයා සිය පරිසරයට සැකසෙන්නේ අද්විතීය අපුරෙනි. ඒ සැකසීම් තීරණය කරන මහෝ භෞතික පද්ධති පුද්ගලාභන්තරය තුළදී ගතික ලෙස සංවිධානය විම පොරුළ ලක්ෂණය බව ඉහත දී අවධාරණය කෙරිණ. කරණිය මෙත්ත සූත්‍රයේ සඳහන් කරුණු අතර මෙමත් වචන්නෙකු තුළ තිබිය පුතු ලක්ෂණ පුද්ගලාභන්තරය තුළ ක්‍රියාත්මක වන්නා වූ ගතික ලක්ෂණයන්ය. එම ගුණ ධම්යන් නිතර නිතර ක්‍රියාකාරි වරිතයට අනුගත කර ගැනීමෙන් එම පුද්ගල වරිතය තීරන්තරයෙන් ම නිවැරදී වූත්, ආදරු සම්පත්න වූත්, වරිතයක්

වන්නේය. මනා පොරුළයකින් පුත් වරිතයක් වශයෙන් එවැනි වරිත තදුනා ගැනීමට පුළුවන. සමාජයේ සැම ස්ථානිකම තීරනි ප්‍රකාශා ලැබීමට සුදුස්සේ ඉතා දුරුලතයන. නමුත් කරණිය මෙත්ත සූත්‍රයේ සඳහන් ඉහත දැක් වූ ගුණ ධම් සිය වර්යාවට එකතු කර ගන්නෙකු කොතන්, කාගෙන් ගොරවයට පාතු වෙයි. එය ටිබුගේ පොරුළ වරධනයෙන් උපකාරී වන්නේය. සංකර ශිෂ්ටාචාරයෙන් වැලකි බොද්ධයෙකු වශයෙන් තේවත්වීමේදී අනිච්චයෙන් ම අපි ආදරු සම්පත්න විය පුත්තෙමු. එම මාරුගය මුද වැනින් මනාව පහදා දී ඇතු. එම මාරුගයේ ගමන් කරන්නා සමාජයට පෙනෙන්නේ මනා පොරුළයකින් පුතු අයෙකු වශයෙනි. නැහැ-බැහැ වැනි වරිත ලක්ෂණ ඒ වරිත තුළ දක්නට නැතු. මනා පොරුළයකින් හෙබි පුද්ගලයා තීරන්තරයෙන්ම ක්‍රියා කරන්නේ මට හැකිය, මට පුළුවන් ආදි සංකල්ප දරුමිනි. එය මනා පොරුළ ගියයි. මුද දහමෙහි උගෙන්නේද එම මාරුගයි. බොද්ධයන් වශයෙන් අප නිතර දකින්නේ පොරුළන්වයේ උව්වතම අවස්ථාව තිබා බැවයි.

නිවන් අවබෝධකර ගැනීමෙහිලා මෙලොව - පරලොව යහපත් කරගත පුතුය. තිදෙළින් වන්නා වූ අකුසල ධම් නැති කර ගත පුතුය. වරිතය සුවරිතවත් විය පුතුය. ඒ සඳහා වරිතයට ඉවහල් කරගත පුතු ලක්ෂණ කරණිය මෙත්ත සූත්‍රයේ මනාව පහදා දී ඇතු. එම ගුණ ධම් දෙදෙනික ක්‍රියාකාරකම්වලදී පුද්ගලනය කෙරෙන්නේ නම් ටිබුගේ මෙලොව ඒවිනය පමණක් නොව පරලොව ඒවිනය ද සුඩින මුදිත වන්නේය. එය පොරුළ සංවර්ධනයේ අඩිතාලම වන්නේය. එබැවින් යමෙක් තම පොරුළය මනාව පවත්වාගෙන යාමේදී හා පොරුළය සංවර්ධනය කර ගැනීමේදී කරණිය මෙත්ත සූත්‍රයේ අධිංග ගුණ ධම් අනිච්චයෙන් ම සිය වර්යා රටාවේදී පුද්ගලනය කළ පුතුය.

ඉහතින් දැක්වූ ගුණ ධම් සිය වයසාවේදී, අනුදිත රටාවේදී පුද්ගලනය කරන්නේ නම් ටිබු සමාජයේ උත්සාජ්‍ය වරිතයක් වශයෙන් කාගෙන් ගොරවාදරයට පාතු වන්නේය. එය ටිබුගේ පොරුළයයි. ප්‍රාථමික අවධියෙන් පවත් ගන්නා පොරුළ සංවර්ධනය මෙවැනි ගුණ ධම් පුද්ගලනය කිරීම තුළින් ඉහළ තලයකට පත්වෙයි.

කරණීය පූනුයේ සඳහන් ගුණ ධම් අනුගමනය කිරීම අපගේ පොරුෂ සංවර්ධනයට හේතු සාධකයක් ම වන්නේය. සියලු බුදු වදන ඒ සඳහා මහෝපකාරී වූවද, මාරුගෝපදේශක වූවද මෙහිදී කරණීය පූනුය පමණක් උධ්‍යත කර ගන්නා ලද්දේ අදාළ මානාකා විග්‍රහය උදෙසාම පමණි. එබැවින් මතා පොරුෂ සංවර්ධනයකට මිශ සලසන මත්තන සූනානුගත ධම් කරුණු අනුගමනය කිරීමෙන් පොරුෂත්වයේ උව්‍යතම අවස්ථාව වන නිවන පථ අවබෝධ කර ගැනීමට පූර්වති. ඒ සඳහා අවස්ථා වන්නේ එහි අඩංගු ගුණ ධම් අපගේ දෙදුනික ජ්විතයේදී අනුගමනය කිරීමට යොදා ගැනීමයි.

### ආන්තික සටහන්

- <sup>1</sup> පුළුලිනා ගුණසේකර, සමාජ විද්‍යාව, කොළඹ: ඇම්. ඩී. ඩී. ගුණසේන සහ සමාගම, 1998, පිටුව 34.
- <sup>2</sup> මර්ක්ඩිම නිකාය2, මධ්‍යම පණ්ඩාසකය, රාජ වර්ගය, මු.ජ.මු, කොළඹගැඩ ඇඟාණාලෝක හිමි, කොළඹ: රජයේ මුද්‍යාලය, 1973, පිටුව 444.
- <sup>3</sup> හේත්පිටගෙදර ඇශාණයින හිමි, හැඩ ගැසෙන වරිතය, කොළඹ: රුන්න පොන් ප්‍රකාශකයේ, 1969, පිටුව 06.
- <sup>4</sup> ඉංග්‍රීසි - සිංහල බැඳෙක්ෂය, පී. තී. මලලපෙකර, කොළඹ: ඇම්.වී. ගුණසේන සහ සමාගම, 2007, පිටුව 738.
- <sup>5</sup> දායාරෝහන අනුකූලාල, නිමලා අනුකූලාල, අධ්‍යාපන මණ්ඩලයා හා ඉරුවරයා, පානදුර: ශික්ෂා මන්දිර ප්‍රකාශන, 2000, පිටුව 182.
- <sup>6</sup> ස්වර්ණ විශේෂාංග, අධ්‍යාපන මණ්ඩලයාව, කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1992, පිටුව 93.
- <sup>7</sup> දායාරෝහන අනුකූලාල, නිමලා අනුකූලාල, අධ්‍යාපන මණ්ඩලයා හා ඉරුවරයා, පානදුර: ශික්ෂා මන්දිර ප්‍රකාශන, 2000, පිටුව 183.
- <sup>8</sup> එම, පිටුව 185.

<sup>9</sup> එම, පිටුව 184.

<sup>10</sup> එම,

<sup>11</sup> එම,

<sup>12</sup> එම, පිටුව 189.

<sup>13</sup> එම, පිටුව 195.

<sup>14</sup> තළාකඩ රත්නපේති හිමි, බෞද්ධ ආරණ්‍යක පිරින් පූභ හා සෙක් විධි, මහනුවර: නම මහචුලී මුද්‍යාලය, 2003, පිටුව 52.

<sup>15</sup> බුද්ධ නිකාය, පායම හාගය, මු.ජ.මු, සංස්. පරවානාර ව්‍යැංජාණ හිමි, කොළඹ: නිපිටක මුද්‍යාලය, 1960, පිටුව 20.

<sup>16</sup> හේත්පිටගෙදර ඇශාණයින හිමි, හැඩ ගැසෙන වරිතය, රුන්න පොන් ප්‍රකාශන, 1969, පිටුව 30.

<sup>17</sup> එම, පිටුව 45.

<sup>18</sup> එම, පිටුව 68.

<sup>19</sup> එම, පිටුව 73.

<sup>20</sup> එම, පිටුව 78.